

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මිනිසේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මිනිසේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණන සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේ දී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේ දී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟ හැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ සූර්යය පැනල සවිකිරීම වෙනුවෙන් ගෙවන ලද රු.4,888,000 ක් ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කර තිබියදී ලිඛඩු හා සවිකිරීම් යටතේ ද ගිණුම්ගත කර තිබුණි. මේ හේතුවෙන් වත්කම් එම අගයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.938,415 ක වත්කම් විෂයන් 05 ක් සහ වගකීම් විෂයකට අදාළව ලේඛන, ලිපිගොනු හා උපලේඛන ඉදිරිපත් නොකිරීම හේතුවෙන්, විගණනයේ දී සතුටුදායක ලෙස සත්‍යාන්තරය කිරීමට නොහැකි විය.	ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් විෂයයන් තහවුරු කර ගැනීමට අදාළ ලේඛන, ලිපිගොනු පවත්වාගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
(i) 24 වගන්තිය	ප්‍රාදේශීය සභාව සතු මාර්ග 210 ක් ගැසට් පත්‍රයේ පළකර ඉන්වෙන්ට්‍රි ගත කර නොතිබුණි.	මැණුම් කටයුතු සිදු කර මාර්ග ගැසට් කිරීමට කටයුතු කරන බව.	මාර්ග ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.
(ii) 128 වගන්තිය	සභාව විසින් පොදු කටයුතු සඳහා භාවිතා කරනු ලබන ඉඩම් කොටස් 58 ක සහ සුසාන භූමි 37 ක අයිතිය සභාව වෙත පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉඩම් හා සුසාන භූමිවල අයිතිය පවරා ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය			
02 (i) වගන්තිය	සමාලෝචිත වර්ෂයේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල පරිච්ඡේදය තුළ සේවයට වාර්තා කර රු.160,740 ක වැඩ බැලීමේ වැටුප් ගෙවා තිබුණද, සභාවේ ලේකම්වරයා විසින් ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කර පැමිණීම හා පිටවීම සනාථ නොකරන බව නිරීක්ෂණය විය.	විශේෂිත රාජකාරි සඳහා කාර්යාලයට පැමිණෙන නිලධාරීන් ඒ සඳහා දැනට සටහන් තබන ක්‍රම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම යන්න යටතේ ලේඛනයේ පමණක් පැමිණීම හා පිටවීම සටහන් කරන බව.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් ආවරණය වන සෑම රාජ්‍ය සේවකයෙකුම පැමිණීම හා පිටවීම සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිතා කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.16,492,679 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 10,502,728 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	2,291,992	2,438,145	2,748,393	2,627,196	1,335,885	1,389,485	1,293,683	2,937,444
(ii) කුලී	4,771,031	5,914,084	4,178,125	17,753,051	4,681,391	5,498,461	4,178,375	16,017,092
(iii) බලපත්‍ර ගාස්තු	1,630,000	2,414,095	2,167,595	455,150	1,262,500	2,070,175	2,118,400	208,650
(iv) වෙනත් ආදායම්	13,982,454	25,548,260	31,671,652	9,095,849	7,499,219	18,869,569	19,583,448	15,219,241
එකතුව	22,675,477	36,314,584	40,765,765	29,931,246	14,778,995	27,827,690	27,173,906	34,382,427

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) වරිපනම් හා බදු

- (i) සමාලෝචිත වර්ෂය අවසාන දිනට වරිපනම් හිඟය රු.2,599,895 ක් විය. ඉන් ඒකකයක හිඟය රු.5,000 ඉක්මවූ දේපළ 124 කින් අයවිය යුතු රු.1,076,255ක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1) වගන්තිය ප්‍රකාරව කටයුතු කර අයකර නොතිබුණි.
- (ii) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට රාජ්‍ය ආයතන 10 ක එකතුව රු.284,841ක වරිපනම් අයකර නොතිබුණි.

(ආ) කුලී

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවට අයත් පොදු වෙළඳ පොළ 07 ක කඩ කාමර 47 කින් එකතුව රු.16,507,730 ක කුලී හිඟව පැවතුණි. ඉන් වසර 01 න් 05 න් අතර කාලයක සිට හිඟව පවතින රු.7,603,202 ක්ද, වසර 05 ට වඩා වැඩි කාලයක සිට හිඟව පවතින රු.6,520,968 ක්ද විය.

හසලක නගරයේ කඩ කාමර දෙකක් සඳහා කුලී අයවන අතර කඩ කාමර 03 ක් සඳහා අධිකරණ කටයුතු සිදුවෙමින් පවතී. ඉතිරි කඩ කාමර 16 සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.

හිඟ කඩ කුලී අයකර ගැනීමට හෝ නීතිමය පියවර ගත යුතුය.

(ඇ) වෙනත් ආදායම්

ජල ගාස්තු

වසර 01 න් 12 න් අතර කාලයක් තුළ ජල සැපයුම විසන්ධි කළ ජල පාරිභෝගිකයන් 27 කගෙන් රු.151,142 ක ජල ගාස්තු අයකර නොතිබුණු අතර, ජල පාරිභෝගිකයන්ගෙන් රු.5,000 ඉක්මවූ හිඟ හිටි ජල පාරිභෝගිකයන් 163 කගෙන් අයවිය යුතු එකතුව රු.1,266,542 ක් අයකර නොතිබුණි.

රු.5,000 ඉක්ම වූ හිඟයක් පවතින පාරිභෝගිකයින්ගේ ජල සැපයුම රතු නිවේදන යොමු කර විසන්ධි කිරීමට කටයුතු කරන බව.

හිඟ ආදායම් අය කළ යුතුය.

(ඈ) උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.2,537,741 ක් හා මුද්දර ගාස්තු රු.859,050 ක් විය.

ලැබිය යුතු මුද්දර ගාස්තු සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වෙත ඉල්ලීම් කර ලිපි යොමු කර ඇති බව.

හිඟ ආදායම් අය කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේ දී රු.71,949,500 ක් වැයකර ඉදිකළ බහු කාර්යය ගොඩනැගිල්ලේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව අනුව වර්ග අඩි 8072 කින් යුත් දෙවන මහලේ පුස්තකාලය හා සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබුණද වසර 10 ක් ගතවී ඇතත් එම මහලේ වැඩ නිමකර අරමුණුගත කාර්යය සඳහා අදාළ පරිශ්‍රය යොදාගැනීමට කටයුතු කර නොතිබුණි.	එළදායි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන සභාව සතුව නොමැති බැවින් මෙම වර්ෂයේ දී ප්‍රතිපාදන වෙන් නොකළ බව.	ඉදිකිරීම් අවසන් කර අරමුණුගත කාර්යයන් සඳහා ගොඩනැගිලි භාවිතා කළ යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාව විසින් පවත්වා ගෙන යන ජල ව්‍යාපෘති 11 ක ජල සාම්පල් පරීක්ෂාවක් සිදු කර ජලයේ ගුණත්වය හඳුනා ගැනීමකින් තොරව පාරිභෝගිකයින්ට පානීය ජලය බෙදාහැර තිබුණි.	සභාව සතු ජල යෝජනා ක්‍රම වල ජලය පිරිසිදු කර ඉදිරියේ දී පිරිසිදු පානීය ජලය බෙදාහරින බව.	ජල සාම්පල් පරීක්ෂා කර ඒ අනුව ජලය පිරිපහදු කර පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදිය යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ සභා බල ප්‍රදේශයේ දිරන කසල කි.ග්‍රෑ.87700 ක් රැස්කර ඉන් කි.ග්‍රෑ.79400 ක් කිසිදු කළමනාකරණයකින් තොරව කසල අංගනය පුරා ගොඩ ගසා තිබුණි. එසේම වර්ෂය තුළ රැස්කර තිබුණු කි.ග්‍රෑ.47600ක නොදිරන කසල ද කළමනාකරණයකින් තොරව ගොඩ ගසා තිබුණි.	මේ වන විට කසල අංගනය විධිමත්ව සකස් කර දිරන හා නොදිරන කසල, වීදුරු යනාදිය වෙන් කර විධිමත්ව සකස් කර ඇති බව.	දිරන කසල භාවිතා කර කාබනික පොහොර නිපදවීමටත්, නොදිරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරනය කළ යුතුය.

3.2 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1997 වර්ෂයේ සභාව සතු ඉඩමක අනවසරයෙන් ඉදිකළ අත්තිවාරමක් එවකට සිටි සභාපතිවරයා විසින් කඩා ඉවත් කිරීම හේතුවෙන්, රු. 500,000 ක අලාභයක් ඉල්ලා නඩු පවරා තිබුණු අතර, සභාව වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටීම නිසා, රු.500,000 ක් වන්දි මුදල් හා නඩු ගාස්තු වශයෙන් රු.30,500 ක් ලෙස එකතුව රු.530,500 ක මුදලක් ගෙවන ලෙස ඒක පාර්ශවික අධිකරණ තීරණයක් ලබා දී තිබුණි. මෙම රු.530,500 ක අලාභය සඳහා මු.රෙ.104(04) පරීක්ෂණයෙන් පාර්ශවයන් 04 දෙනෙකුගෙන් රු.134,950ක් බැගින් අය කිරීමට නිර්දේශ කර ඇතත්, සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් අයකර නොතිබුණි.	මෙම රු.530,500 ක අලාභය සඳහා මු.රෙ.104 (4) පරීක්ෂණයෙන් පාර්ශවයන් 04 දෙනෙකුගෙන් රු.134,950 ක් බැගින් අය කිරීමට නීතිමය කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව.	පරීක්ෂණ වාර්තා නිර්දේශ අනුව අලාභ අයකළ යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 06 ක එකතුව රු.3,216,338 ක් විය. ඉන් වසර 01 ත් 05ත් අතර කාලයක සිට අය නොවී පවතින ශේෂය එකතුව රු.1,157,613 ක් හා වසර 05ක් ඉක්මවූ ශේෂය එකතුව රු.889,504 ක් විය.	මෙම ශේෂ අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව.	ලැබිය යුතු ශේෂ අයකළ යුතුය.
(ආ) ජල පාරිභෝගිකයින් 866 කට ජල මීටර් සවිකර නොතිබුණු අතර පාරිභෝගිකයින් 359 කගේ ජල මීටර් අක්‍රීය ව පැවතුණි. මෙසේ ජල මීටර් රහිත හා ජල මීටර් අක්‍රීයව පවතින ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් රු.500 ක් හා වාණිජ පාරිභෝගිකයන්ගෙන් රු.750 ක ස්ථාවර ගාස්තුවක් පමණක් අයකර තිබුණු අතර, නව ජල මනු සවිකර ජල පාරිභෝජනය මත ගාස්තු අයකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් සභාවට ලැබිය යුතු ආදායම් අහිමි වී තිබුණි.	මිණිපේ ප්‍රාදේශීය සභාවේ සමස්ථ ජල පාරිභෝගිකයින් හට ජල මීටර් සවි කිරීම ආරම්භ කර ඇති බවත්, මෙම වර්ෂයේ දී ජල මීටර් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර මේ වන විට සවි කරමින් පවතින බව.	ජල මනු සවිකර ගාස්තු අයකළ යුතුය.

3.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XIV පරිච්ඡේදයේ 4.1 වගන්තියට පරිබාහිරව සභාවේ වැඩ බලන ලේකම්වරයාට වැඩ බැලීම වෙනුවෙන් 2023 දෙසැම්බර් සිට 2024 අගෝස්තු දක්වා කාලපරිච්ඡේදය තුළ රු.117,600 ක සංයුක්ත දීමනා ගෙවා තිබුණු අතර ආයතන සංග්‍රහයේ 4.4 වගන්තියට පරිබාහිරව සභාබල ප්‍රදේශයේ කේෂ්ත්‍ර රාජකාරි සිදුකළ අවස්ථාවල දී පැය 12ට අඩු කාලපරිච්ඡේද සඳහා ද සම්පූර්ණ සංයුක්ත දීමනා ලබාගෙන තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

වැඩ බලන දීමනාවට අමතරව සංයුක්ත දීමනාවද ගෙවනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XIV වන පරිච්ඡේදයේ 4වන වගන්තිය අනුව ඔහු විසින් තම නිත්‍ය සේවා ස්ථානයේ සිට මිනිපේ ප්‍රාදේශීය සභාවේ වැඩ බැලීමට පැමිණීමේදී එම සේවා ස්ථාන දෙක අතර දුර ප්‍රමාණය කිලෝ මීටර් 50 ඉක්මවනවා මෙන්ම මෙම ආයතනයේ සේවයට පැමිණ දෛනික රාජකාරිය ඉටුකර නැවත යාම සඳහා පැය 12ක කාලයද ආවරණය වී ඇති බව.

නිර්දේශය

වැඩ බැලීමේ වැටුප් ගෙවීමට අමතරව සංයුක්ත දීමනා ගෙවීමට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන නොමැති බැවින් ගෙවන ලද සංයුක්ත දීමනා ආපසු අයකළ යුතුව ඇත.

3.5 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

හසලක සති පොළ ඉඩමෙහි පුද්ගලයෙකු පර්චස් 07 ක පමණ ඉඩම් කොටසක් අනවසරයෙන් අල්ලාගෙන පදිංචිය සඳහා යොදා ගෙන ඇතත්, අනවසරකරු ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මිනිපේ ප්‍රාදේශීය සභාව සතු හසලක පිහිටි පොළ භූමියේ අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පළාත් පාලන කොමසාරිස් වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර ඇති බව.

නිර්දේශය

නීතිමය ක්‍රියාමාර්ග ගෙන අනවසර කරු ඉවත් කළ යුතුය.